



# ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

## අති විශේෂ

අංක 2257/28 - 2021 දෙසැම්බර් මස 08 වැනි බදාදා - 2021.12.08

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

## I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

### රජයේ නිවේදන

එල්. ඩී. බී. 21/ 78 (XV) (බී)

1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත

21 වන වගන්තිය සහ 139 වන වගන්තිය සමඟ කියවිය යුතු 27(1) වන වගන්තිය යටතේ වන නියමය

1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 (1) වන වගන්තිය මගින් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වන මා විසින්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත මේ නියමය මගින් ඉහත කී පනතේ 139 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර, එකී පනතේ 21 වන වගන්තිය යටතේ පිහිටුවන ලද විශ්වවිද්‍යාලයක් ලෙස සලකනු ලැබිය යුතු, ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පීඨ සහ අධ්‍යයන අංශ නිශ්චිතව දක්වමින්, (කලින් කලට සංශෝධිත පරිදි වූ) 2009 මැයි මස 28 වන දින අංක 1603/35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ උපලේඛනය ( 2019 අප්‍රේල් මස 30 වන දින අංක 2121/21 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ නිශ්චිතව දක්වා ඇති පරිදි) එහි I වන තීරයේ දැක්වෙන "සම සෞඛ්‍ය විද්‍යා පීඨය" යන අයිතමයට සහ එහි 11 වන තීරයේ දැක්වෙන ඊට අනුරූප සටහන්වලට ඉක්බිතිව ම පහත දැක්වෙන අයිතමය සහ සටහන් එකතු කිරීම මගින් මෙයින් සංශෝධනය කරනු ලැබේ.



I වන නිරය  
පීඨය

II වන නිරය  
අධ්‍යයන අංශ

"දන්ත වෛද්‍ය පීඨය

1. සමාජ දන්ත සෞඛ්‍ය අංශය
2. දන්ත සංරක්ෂණ අංශය
3. පරිපූරණ සහ වෘද්ධ දන්ත වෛද්‍ය අංශය
4. මුඛ සෞඛ්‍ය සහ පරිදන්ත වෛද්‍ය අංශය
5. මුඛ ව්‍යාධිවේද අංශය
6. මුඛ ශල්‍ය වෛද්‍ය අංශය
7. පරිපූරක සායනික විද්‍යා අංශය
8. මූලික විද්‍යා අංශය
9. කෘත්‍රීම දන්ත වෛද්‍ය අංශය".

දිනේෂ් ගුණවර්ධන,  
අධ්‍යාපන අමාත්‍ය.

2021 දෙසැම්බර් මස 03 වැනි දින,  
කොළඹ දීය.

EOG 12-0065